

රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම හා භාවිතය ඉහළ නැන්වීම සඳහා ක්‍රියාත්මක වැඩ පරිගණක ලබාදීමේ හා තොරතුරු තාක්ෂණික පාඨමාලාව හැදෑරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් සැලැසීම පිළිබඳ පොදු උපදෙස්

(මෙම ණය පහසුකම් ලබාදෙනු ලබන්නේ National Diploma in Information Technology & Public Sector Management, National Diploma in Information Technology & Human Resource Management සහ Computer Application Assistant (Level 3) පාඨමාලාවන් හැදෑරීමට ඉල්ලුම් කරන ලද රාජ්‍ය සේවයේ නියුතු වූවන් සඳහා පමණි.)

ඔබ විසින් හැදෑරීමට ඉල්ලුම් කර ඇති පාඨමාලාවට අදාළව සම්පූර්ණ පාඨමාලා ගාස්තුව සම්පත් බැංකුව මගින් ඇපකරුවන් රහිතව ලබාදීමට අප හා එකඟ වී ඇත. ඒ සඳහා පහත සුදුසුකම් හා අවශ්‍යතා ඔබ විසින් සැපිරිය යුතු වේ.

- 01. රාජ්‍ය සේවයේ ස්ථිර සේවකයෙක් විය යුතුය.
- 02. ඔබට ණය ලබාගත හැකි සීමාව 40% සීමාව තුළ තිබිය යුතුය. (වැටුපෙන් වාරිකය අඩු කිරීමේදී)
- 03. ඔබට සම්පත් බැංකුවේ ගිණුමක් තිබිය යුතුය. එසේ ගිණුමක් නොමැති නම් අලුතින් ගිණුමක් ඇරඹිය යුතු වේ.
- 04. ගිණුමේ ශේෂය එක් වාරිකයක වටිනාකමට වඩා වැඩිවිය යුතුය. (අවමය රු 2500.00)
- 05. ණය පහසුකම් ලබා ගැනීමට මේ සමග ඇති ඇමුණුම 2 ලෙස සඳහන් ණය තොරතුරු පත්‍රිකාව නිසි පරිදි සම්පූර්ණ කොට ශ්‍රී ලංකා පදනම වෙත කඩිණමින් ඉදිරිපත් කළයුතු වේ.
- 06. එසේ ණය පහසුකම් ලබා ගැනීමට අදාළ ණය වාරිකය තමාගේ වැටුපෙන් අඩුකර තමාගේ බැංකු ගිණුමට එවන බවට ආයතනික නිසි බලධාරියා අත්සන් කරන ලද ඇමුණුම 3 (Annex III) ලෙස සඳහන් confirmation of Loan Instalment remittance ලිපිය ඔබගේ ගිණුම හිමි සම්පත් බැංකුව වෙත ඉදිරිපත් කළ යුතුය.

ඉහත උපදෙස් පරිදි කඩිනමින් කටයුතු කර ණය පහසුකම් ලබාගන්නා ලෙස කාරුණිකව සිහිගන්වමි. වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් පහත දුරකතන අංකවලට අමතන්න


HOTLINE
 011 366 0 366
 071 77 66 0 58



ශ්‍රී ලංකා පදනම
 இலங்கை மன்றம்
Sri Lanka Foundation

අංක 100, ශ්‍රී ලංකා පදනම මාවත, නිදහස් චතුරග්‍රය, කොළඹ 07